



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක : 2477424, 2477423, 2477418  
 ෆැක්ස් : 2346257, 2477739  
 ඊ-මේල් : [dcommunications@cbsl.lk](mailto:dcommunications@cbsl.lk), [communications@cbsl.lk](mailto:communications@cbsl.lk)  
 වෙබ් අඩවිය : [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk)

# ප්‍රවෘත්ති නිවේදනය

**නිකුත් කළේ** : බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව.

**දිනය** : 2020 අප්‍රේල් 12

කොරෝනා ව්‍යසනය (covid-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා අවශ්‍ය සහන ලබා දීම පහසු කිරීම උදෙසා බැංකු නොවන මූල්‍ය ආයතන (බැ.නො.මු.ආ.) සඳහා නම්‍යශීලී ක්‍රියාමාර්ග රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාවට නංවයි.

කොරෝනා ව්‍යසනය හෙවත් (covid-19) මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා සහන සැලසීම සඳහා අවශ්‍ය නම්‍යශීලීත්වය බලපත්‍රලාභී මුදල් සමාගම් (බ.මු.ස.) සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් (වි.ක.මු.ස) ඇතුළත් බැ.නො.මු.ආ. ක්ෂේත්‍රයට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සුවිශේෂී නියාමන ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදීමට තීරණය කර ඇත.

ඒ යටතේ, ප්‍රාග්ධන වර්ධන අවශ්‍යතාවය සහ අවම ද්‍රවශීල වත්කම් පවත්වා ගැනීම ඇතුළු නියාමන අවශ්‍යතා නම්‍යශීලී කිරීම සහ බ.මු.ස. සඳහා ද්‍රවශීලතා ආධාර සැපයීම යන ක්‍රියාමාර්ග අඩංගු වේ.

ඒ අනුව, covid-19 මගින් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් හට සහන සැලසීමේ අරමුණින් පහත සඳහන් සුවිශේෂී ක්‍රියාමාර්ග කඩිනමින් හඳුන්වාදීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

- (අ) මහජන තැන්පතු හදිසි ආපසු ගැනීම් සහ ණය වාරික තැවත නොගෙවීම හේතුවෙන් බ.මු.ස. සහ වි.ක.මු.ස විසින් මුහුණදෙන ද්‍රවශීලතා ගැටළු ලිහිල් කිරීම සඳහා ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීමේ තැන්පතු සහ ණය මත පවත්වාගත යුතු සංස්ථාපිත අවම ද්‍රවශීලතා වත්කම් ප්‍රමාණය අඩු කිරීම.
- (ආ) අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා නියමිත අවසාන දිනය තව වසරකින් දීර්ඝ කිරීම. ඒ අනුව, රුපියල් බිලියන 2 ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම 2020 ජනවාරි පළමුවන දින සිට 2020 දෙසැම්බර් 31 දක්වාද, රුපියල් බිලියන 2.5 ප්‍රාග්ධන අවශ්‍යතාව 2021 ජනවාරි පළමුවන දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා ද දීර්ඝ කරන ලදී.
- (ඇ) වත්කම් මත බරතැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා ඉහළ දැමීම පිණිස 2020 ජූලි මස පළමුවන දින සහ 2021 ජූලි මස පළමුවන දින පැවැති නියමය තවත් වසරකින් එනම් 2021 ජූලි පළමුවන දින සහ 2022 ජූලි පළමුවන දින දක්වා දීර්ඝ කරන ලදී.
- (ඉ) බැ.නො.මු.ආ. අධිකෂණ දෙපාර්තමේන්තුව වෙත කාලීනව සිදුකල යුතු ව්‍යවස්ථාපිත වාර්තාකරණයන් සඳහා බ.මු.ස. සහ වි.ක.මු.ස. වෙත අතිරේක සහන කාලයක් ලෙස ව්‍යාපාර

කටයුතු යථාතත්වයට පත්ව සති දෙකක කාලයක් තුළ එම වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ඉඩ ලබාදෙන ලදී.

(ඊ) තවද, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පිළිගත හැකි ඇපයක් සහිත බ.මු.ස. වල හදිසි ද්‍රවශීලතා අවශ්‍යතා සපුරාලීම සඳහා ද්‍රවශීලතා ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

තවද, covid-19 ව්‍යාසනය මගින් බලපෑමට ලක්වූ පුද්ගලයින් හට සහන සැලසීම සහ ව්‍යාපාර උන්නතිය සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට ද, ඔවුන්ගේ මෙහෙයුම් වියදම් අවම කරගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද, සියලුම බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් ලබාදෙන ලදී.

මූල්‍ය අංශයේ ස්ථාවරතාවය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය අමතර ක්‍රියාමාර්ග ගැනීම සහ මූල්‍ය ආයතනවල මෙහෙයුම් කටයුතු සම්පව අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන අතර, එම කටයුතු සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටී.